



(අටවැනි පාර්ලිමේන්තුව - තෙවැනි සභාවාරය)

අංක 1(10).]

පාර්ලිමේන්තුවේ අංක 1 දරන න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකය

නිකුත් කළේ 2019 මාර්තු 08 සිකුරාදා

2019 මාර්තු 15 සිකුරාදා

යෝජනා පිළිබඳ දැනුම්දීම සහ දිනට නියමිත කටයුතු

*

අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*

මුදල් අමාත්‍යතුමා, — රේගු ආඥා පනත යටතේ යෝජනාව, — (235 අධිකාරය) රේගු ආඥා පනතේ 10 වගන්තිය යටතේ ආනයන තීරු ගාස්තු සම්බන්ධයෙන්, 2019.03.06 දින ඉදිරිපත් කරන ලද යෝජනාව අනුමත කළ යුතු ය.

(2018 ජූලි 19 දිනැති අංක 2080/42 දරන අති විශේෂ ගැසට් පත්‍රය)

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමා, — ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝග, — 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතේ 3 සහ 118 වගන්ති සමඟ කියවිය යුතු 142 වගන්තිය යටතේ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2018 අගෝස්තු 31 දිනැති අංක 2086/37 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2019.03.06 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

*

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා, — අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය, — 2013 අංක 2 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනතේ 7(2) වගන්තිය යටතේ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 ජනවාරි 16 දිනැති අංක 2106/7 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2019.03.06 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.

* යලතුණෙන් හඳුන්වනු ලබන්නේ ආණ්ඩුවේ කටයුතු ය.

දින නියමයක් නොමැති යෝජනා පිළිබඳ දැනුම්දීම

පා. 48/'19

ගරු මයිල්වාගනම් නිලකරාජා මහතා

ගරු සන්දීප් සමරසිංහ මහතා

ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා

ගරු බිමල් රත්නායක මහතා,— ශ්‍රී ලංකාවේ ජාතික ඇගයීම් ධාරිතාව සහතික කිරීම පිණිස අධ්‍යයනය කර සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව,— එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සිය අංක A/RES/69/237, ‘රටවල් මට්ටමින් සංවර්ධන ක්‍රියාකාරකම් ඇගයීම පිණිස ධාරිතා වර්ධනය’, යෝජනාව මගින් 2015 වර්ෂය සංවර්ධන ක්‍රියාකාරකම් ඇගයීම පිණිස රටවල් වල ධාරිතාව නැංවීමේදී ජාත්‍යන්තර ඇගයීම් වර්ෂය ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබ තිබූ හෙයින් ද;

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය විසින් සම්මත කරගන්නා ලද ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය (NEP), ඇගයීම සඳහා වන ගෝලීය පාර්ලිමේන්තු මන්ත්‍රී සංසඳය විසින් 2018 සැප්තැම්බර් 17 දින “වගකියන පාර්ලිමේන්තු: 2030 න්‍යාය පත්‍රය වෙනුවෙන් ඇගයීම ඇතුළත් කර ගැනීම” යන මැයෙන් සංවිධානය කර පවත්වන ලද EvalColombo2018 සම්මන්ත්‍රණයේදී අග්‍රාමාත්‍යවරයා විසින් ආරම්භ කරන ලද හෙයින් ද;

2018 සැප්තැම්බර් 18 දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී අත්සන් තබන ලද කොළඹ ප්‍රකාශනය තුළින් ගිවිස ගන්නා ලද ජාතික ඇගයීම් ප්‍රතිපත්ති සහ යාන්ත්‍රණයක් ඇති කිරීම සඳහා සුදුසු පරිසරයක් හා මහ පෙත්වීම ලබාදීමට පොරොන්දු වූ හෙයින් ද;

එක්සත් ජාතීන් විසින් සම්මත කර ගන්නා ලද ශ්‍රී ලංකාව අත්සන් කරුවකු වන නිරසර සංවර්ධන ඉලක්ක සන්දර්භය තුළ ඇගයීම වැදගත් බවට පත්ව ඇති හෙයින් ද;

සියළු ගෝලීය හවුල්කරුවන් සහ ආධාර සපයන ආයතන ඔවුන්ගේ සියළු ව්‍යාපෘති සහ වැඩසටහන් ඇගයීමේ රීති සහ මානයන් තුළට සීමා කරගෙන ඇති හෙයින් ද;

සාක්ෂි පාදක නීති සම්පාදන, අයවැයකරණය සහ අධීක්ෂණ කාර්යයන් වෙනුවෙන් අධීක්ෂණ සහ ඇගයීම් යාන්ත්‍රණ වල අදාළ බව සහ අවශ්‍යතාව, නියෝජ්‍ය කථානායකවරයා සභාපතිත්වය උසුලන ඇගයීම සඳහා වන ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී සංසඳය විසින් සිදු කරන ලද සාකච්ඡා හරහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හඳුනාගෙන, පිළිගෙන ඇති හෙයින් ද;

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාවට අනුකූලව පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටි හරහා රාජ්‍ය මූල්‍ය හා ජාතික සංවර්ධන මූලාරම්භයන් වෙනුවෙන් අයවැයකරණය සඳහා බලතල පාර්ලිමේන්තුව වෙත පැවරී ඇති හෙයින් ද;

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්, ඇගයීම තුළින් සඵලදායක මූලපිරීම් සහ සංවර්ධන වැඩසටහන් පිළිබඳව යාවත්කාලීන තොරතුරු සහිතව මනාව දැනුවත්ව සිටිය යුතු හෙයින් ද;

ශ්‍රී ලංකාවේ ජාතික ඇගයීම් ධාරිතාව සහතික කිරීම පිණිස අධ්‍යයනය කර පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරනු ලැබිය යුතු බවට මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි:—

- අ. අදාළ රේඛීය අමාත්‍යාංශ සහ නියෝජිතායතන සමඟ සාකච්ඡා කර ජාතික ප්‍රතිපත්ති සැකසීම සහ නීති සම්පාදනය;

- ආ. ජාතික, පළාත් සහ ප්‍රාදේශීය මට්ටමේදී ක්‍රියාත්මක කිරීමේ ආයතන සහ නියෝජිතායතන වලට මග පෙන්වීම සහ සම්බන්ධීකරණය;
 - ඇ. ඇගයීමේ සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීම සඳහා රාජ්‍ය - පෞද්ගලික සම්බන්ධතාව දෙබරියමත් කිරීම;
 - ඈ. දූෂණය, අවකලමණාකරණය සහ නාස්තිය වළක්වාගැනීමත්, ඇගයීම තුළින් යහපාලනයේ වටිනාකම් සහ ඇගයීම් තුළින් තීරණ ගැනීම ප්‍රවර්ධනය කිරීම;
 - ඉ. ප්‍රමාණවත් පරිදි දේශීය සම්පත් වෙන් කිරීම සහ ජාත්‍යන්තර අරමුදල් සම්පත් සොයාගැනීම;
 - ඊ. කලාපීය සහ ගෝලීය මට්ටමේදී රටවල් අතර විශේෂඥ දැනුම සහ අත්දැකීම් හුවමාරු කර ගැනීම;
 - උ. පාර්ලිමේන්තුවේ දැනට පවතින අධීක්ෂණ යාන්ත්‍රණය තුළ තිබෙන රාජ්‍ය ගිණුම් කාරක සභාවේ කටයුතු (COPA) සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ කටයුතු (COPE) ඇගයීම් දෘෂ්ඨියෙන් බලා, එහි ප්‍රතිදානයන් සහ ප්‍රතිඵල පරීක්ෂා කිරීම;
 - ඌ. ඇගයීම් කාර්යය සඳහා ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවක් ස්ථාපිත කිරීම;
 - එ. පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සහ අධීක්ෂණ කටයුතු වලට පහසුකම් සැලසීම සඳහා පාර්ලිමේන්තුවේ පර්යේෂණ ඒකකයේ කටයුතු 'පාර්ලිමේන්තුවේ පර්යේෂණ සහ ඇගයීම් ඒකකය' ලෙස පුළුල් කිරීම;
 - ඒ. ජාතික ඇගයීම් ධාරිතාවන් නියාමනය සහ සම්බන්ධීකරණය සඳහා ජාතික ආයතනයක් ස්ථාපිත කිරීම;
 - ඔ. විද්වතුන්, බුද්ධිමතුන් සහ සංවර්ධන සහ ඇගයීම් වෘත්තිකයන්ගෙන් සමන්විත වන විද්වත් මණ්ඩලයක් සහ ජාල ස්ථාපිත කිරීම; සහ
 - ඕ. ඉහත කාරණා වලට සම්බන්ධ හෝ ආනුෂංගික සියළු කාරණා සලකා බැලීම.
2. අ. කථානායකවරයා විසින් කාරක සභාව සහ එහි සභාපතිවරයා නම් කළ යුතුය; සහ
- ආ. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 101 හි විධිවිධානයන්ට අනුව කාරක සභාව සාමාජිකයන් දොළහකට (12) නොවැඩි විය යුතුය.
3. එම කාරක සභාවට,—
- අ. සිය ගණපූරණය නියම කර ගැනීමට;
 - ආ. සිය කාරක සභාව ඉදිරියේ හෝ පාර්ලිමේන්තුව ඉදිරියේ පෙනී සිටින ලෙස යම් තැනැත්තකු කැඳවීමට ද, යම් ලේඛනයක් හෝ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියම කිරීමට ද, එවන් පුද්ගලයෙකුගේ පාලනය යටතේ තිබෙන යම්කිසි පත්‍රිකාවක්, පොතක්, වාර්තාවක් හෝ ලේඛනයක් ඉදිරිපත් කරන ලෙස නියම කිරීමට ද;
 - ඇ. කාරක සභාවේ සභාපතිවරයා හෝ ඒ වෙනුවෙන් විශේෂයෙන් බලය ලත් පුද්ගලයෙක් විසින් සිදුකරන දිවුරුම් දීමක් හෝ ප්‍රතිඥා දීමක් මත සාක්ෂිකරුවන් පරීක්ෂා කිරීම සහ සාක්ෂිකරුවන්ගෙන් වාචික පරීක්ෂණ මගින් ස්ථිර කර ගැනීමට හෝ නිශ්චය කර ගැනීමට;
 - ඈ. පාර්ලිමේන්තුවෙන් පිටත රටේ ඕනෑම තැනක රැස්වීම් පැවැත්වීමට;

(4)

- ඉ. කාරක සභාවේ සභාය පිණිස අදාළ ක්ෂේත්‍රයන්හි විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයන්ගේ සහ ප්‍රවීණයන්ගේ සේවය ලබා ගැනීමට ද; සහ
 - ඊ. කලින් කල අන්තර්වාර වාර්තා ඉදිරිපත් කිරීමට ද පාර්ලිමේන්තුව කල් තබන ලද්දේ වුවද රැස්වීම් පවත්වාගෙන යාමට ද බලය තිබිය යුතුය.
4. කාරක සභාව තම පළමු රැස්වීම් දිනයේ සිට මාස (06) හයක් ඇතුළත හෝ පාර්ලිමේන්තුව විසින් නියම කරන වෙනත් හෝ වැඩිමනත් කාල සීමාවක් තුළ තම වාර්තාව ඉදිරිපත් කළ යුතු ය.
-